

# කෘෂිකර්ම ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනයට දක්වන දායකත්වය



මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව

කේ.කේ.පී.කේ.එස්.සෝමරත්න

(සංවර්ධන නිලධාරී)

**කෘෂිකර්ම ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනයට දක්වන දායකත්වය**


කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ පැරණිතම ආර්ථික ක්ෂේත්‍රයයි. ගෘහස්ථ පරිභෝජනය සඳහා වී, පොල් හා ධාන්‍ය වර්ග නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා බැඳී පවත්නා අංගයක් වේ. භූමිය, ජලය හා ශ්‍රමය යන සාධකයන්හි සුලභතාවය නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට හිතකර පරිසරයක් සෑදී ඇත. ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය මගින් පෝෂණ අවශ්‍යතා සැපිරීම, විදේශ විනිමය ඉපයීම, කාර්මික අංශයට අමුද්‍රව්‍ය සැපයීම, කාර්මික හා සේවා අංශය සඳහා වෙළඳපල පුළුල් කිරීම හා සංස්කෘතිය පෝෂණය වීම සමගම රැකියා නියුක්තිය වැඩිකිරීමටද දායකත්වය සපයයි. ඒ කෙසේදයත් වගාකරුවන්, ගොවිපල යන්ත්‍ර ක්‍රියාකරුවන්, ඇසුරුම්කරුවන්, අතරමැදියන්, තොග සහ සිල්ලර වෙළඳුන් වශයෙනි.

වගුව:- ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තිය හා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය-(2012-2019)

	2012	2013	2014	2015	2016	2017	2018	2019(Q3)
මුළු සේවා නියුක්තිය	7,488,704	7,681,279	7,700,489	7,830,976	7,947,683	8,208,179	8,015,166	8,155,341
ප්‍රතිශතය	100.0	100.0	100.0	100.0	100.0	100.0	100.0	100.0
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය	2,333,342	2,321,215	2,222,859	224,4547	2,153,874	2,140,185	2,043,698	2,062,790
ප්‍රතිශතය	31.2	30.2	28.9	28.7	27.1	26.1	25.5	25.3

(මූලාශ්‍රය:ශ්‍රමබල සමීක්ෂණ වාර්තාව තෙවන කාර්තුව-2019, මහබැංකු වාර්තාව 2018)


ලංකාවේ මුළු රැකියා නියුක්තිය 2017 වසරේදී වාර්තාවූ මිලියන 8.208 ට සාපේක්ෂව 2018 වසරේදී මිලියන 8.015 දක්වා පහල යන ලදී. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය මිලියන 2.140 සිට මිලියන 2.043 දක්වා අඩුවී ඇත.



(මූලාශ්‍රය:ශ්‍රමබල සමීක්ෂණ වාර්තාව තෙවන කාර්තුව-2019, මහබැංකු වාර්තාව 2018)

ජාතික වශයෙන් 2,062,790 ක පුද්ගලයන් ප්‍රමාණයක් හෝ සමස්ථ සේවා නියුක්තියෙන් 25.3% වනාන්තර හා ධීවර කර්මාන්තය ඇතුළු කෘෂිකර්මාන්තයේ යෙදී සිටී. ග්‍රාමීය ප්‍රදේශවල ශ්‍රම බලකායෙන් අඩකට වැඩි ප්‍රමාණයක් කෘෂි කර්මාන්තයේ නිරත වන නිසා ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තයට වැඩි වටිනාකමක් ඇත. ජාතික වශයෙන් කෘෂිකර්මාන්තයේ නියුතු ප්‍රමාණයෙන් මිලියන 1.3(65%) පමණ බෝග නිෂ්පාදනය හැර වෙනත් ක්‍රියාකාරකම්වල නිරතව සිටී. ගොවිපල ජනගහනයෙන් 51.8% කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරන අර්ධ කාලීන ගොවීන් වේ. ආසන්න වශයෙන් ගොවීන්ගෙන් 67% ක් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ වෙළඳපල සඳහා නිෂ්පාදනය (වානිජමය ගොවිතැන)වන අතර 33% ප්‍රධාන වශයෙන් තම පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරනු ලබයි.

**රූප සටහන 2: ප්‍රධාන ආර්ථික කටයුත්ත අනුව කෘෂිකාර්මික ශාඛස්ථ ජනගහනයෙහි ප්‍රතිශත ව්‍යාප්තිය(අවුරුදු 15 හා ඊට ඉහල)**



මූලාශ්‍රය: Agriculture Household Survey 2016/17, Department of Census and Statistics

ඉහත රූප සටහන අනුව වැඩිම පිරිසක් යෙදෙන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තමාගේම වැඩ කටයුතු කරන්නන් වශයෙනි(20%).

**නිර්දේශ:**

\*කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උත්පාදනයට ද නව නිර්මාන දිරිමත් කර නිර්මාන කරුවන් බිහිකිරීම සිදුකල හැක. මෙමගින් කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව යන්ත්‍රසූත්‍ර හඳුන්වාදී ඒවා ක්‍රියාකිරීම හා නඩත්තු කිරීම, අමතර උපකරණ සැපයීම ආදී වශයෙන් රැකියා අවස්ථා ජනිත වීමක් සිදුවේ.

\*තවද කෘෂි නිෂ්පාදන ප්‍රවාහන කටයුතු වලට අවශ්‍ය ඇසුරුම් ආම්පන්න නිපදවීම තවත් කර්මාන්තයකි.

\*වගා කිරීමට රුචිකත්වයක් දක්වන පිරිස් රැස්කර ඔවුන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබාදීම මගින් නව අවස්ථාවන් විවෘත කර දීමක් සිදුකලහැක.තවත් ආකාරයකින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය හි නව රැකියා බිහිවන්නේ නිෂ්පාදන අලවියේදීය.ගොවියාගෙන් නිෂ්පාදන මිලදීගෙන වෙළඳපල දක්වා ගෙන ඒම සඳහා දායකත්වය දක්වන්නේ තවත් පිරිසකි. මෙහිදී වක්‍රලෙස කෘෂිකර්ම ක්ෂේත්‍රයට දායකත්වය දැක්වීමක් සිදුවේ.

\*යල හා මහ කන්නය අතරතුර බෝගවගා කිරීමට නුපුහුනු ශ්‍රමිකයින් යෙදවිය හැක. ඔවුන්ට අවශ්‍ය බීජ, පොහොර ලබාදීම මගින් වගාවන් සඳහා දිරිමත් කලහැක.

**වතු වගාව(පොල්, තේ, රබර්. කෝපි, කොකෝවා, කුළුබඩු හා වෙනත් බහුවාර්ෂික බෝග වගාව)**

\*ප්‍රධාන වැවිලි බෝග නිෂ්පාදනයන් වැඩි දියුණු කිරීම මගින් එම ක්ෂේත්‍රයේ රැකියාවන් උත්පාදනය කලහැක. උදාහරණයක් ලෙස තේ වගාවෙහි වැඩි දියුණු කිරීමක් ලෙස කාබනික තේ වගාව හඳුන්වා දිය හැක. දීර්ඝ කාලයක් රසායනික පොහොර යෙදීම හා පලිබෝධ නාශක නිසා අහිතකර රසායනික ද්‍රව්‍ය තේ වල අන්තර් ගත විය හැකි නිසා මෙම කාබනික තේ වගාව ප්‍රචලිත කලහැක. මෙවැනි නිෂ්පාදනයන් එලි දැක්වීම සඳහා පුහුණු ශ්‍රමිකයින් හා නව දැනුම කෘෂිකර්ම අධ්‍යාපන ආයතනවලින් බිහිකල හැකිය.

\*එසේම පොල් වගාව සැලකූ කල අගය එකතුකල නිෂ්පාදනයන් වර්තමානයේදී අපනයනය කරයි.එම නිෂ්පාදනයන් තවතවත් ප්‍රචලිත කිරීම හරහා වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිකරගත හැක.

\*බෝගයක් ලෙස රබර් වගාව ප්‍රචලිත කිරීමට තිබෙන ගැටළුව නම් අධික වර්ෂාපතනයයි. ඒ හැර කෝපි, කොකෝවා, යන බෝගයන්ගේ වැවිලි බිම් ප්‍රමාණය වැඩි කලද පසුගිය වර්ෂයන්හි පැවති අසාමාන්‍ය වර්ෂා රටාව නිසා අපේක්ෂිත අස්වැන්න එම බෝගයන්ගෙන් ලබා ගැනීමට නොහැකිවීම නිසා තාක්ෂණය භාවිතා කර එම බාධා ඉවත් කර ගැනීමට යොමුවීම තවත් රැකියා අවස්ථා රාශියක් උත්පාදනයට මග පෑදීමකි.

\*එසේම ගම්මිරිස් වැනි බෝගයන් හි මිල පහල යෑම නිසා එම වගාවන් නිසා යැපෙන පවුල් ගැටළු රැසකට මුහුණ පා තිබිනි. ඒ සඳහා ගතයුතු ප්‍රතිපත්තිමය තීරණයන් මත එවැනි බෝග මගින් ජාතික

රැකියා උත්පාදනයට දක්වන දායකත්වය වැඩිකරගත හැක. දේශීයව අල හා ලුණු වගාව ආරක්ෂා කර ගැනීමට හා අතිරික්ත තොග ගබඩා කිරීම හා කල්තබා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තවත් ආර්ථික කටයුතු නිර්මාණය වීම සඳහා මග පෑදීමකි.

\*තවද එළවළු නිෂ්පාදනය සලකන විට ගොවීන් හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම හා එම වගාවන්හි තිරසර භාවය වැඩිදියුණු කිරීමට පියවර ගැනීම ද රැකියා උත්පාදනයට මග පෙන්වීමකි.

\*අලිගැටපේර, රඹුටන්, දොඩම්, පේර, දෙහි වැනි බෝග පළතුරු නිෂ්පාදනය අතර කැපීපෙනෙන අංශයන්ය. ලංකාව ඇතුළත මෙම වගාකටයුතු සැලසුම් කිරීම දුර්වල මට්ටමක පවතී. බොහෝ විට මේවා ගෙවතු වගාවන් ලෙස පවතී. පළතුරු වගාව පිළිබඳ දැනුවත් භාවය අඩුවෙන් පවතින නිසා පළතුරු නිෂ්පාදනයෙන් ජාතික සංවර්ධනයට දක්වන දායකත්වය අඩුමට්ටමක පවතී. මේවා සැලසුම් සහගතව ඵලදායීත්වය ඉහල නැංවීමෙන් ඒවාට පවතින ඉල්ලුම වැඩි කිරීමෙන් එමගින් ඇතිකල හැකි රැකියා අවස්ථාවන් විශාල සංඛ්‍යාවකි.

\*වසර 2018 දී උක් වගාවෙන් ලබාගන්නා සීනි ප්‍රමාණය සමස්ථ දේශීය ඉල්ලුමෙන් 9%කි. ඉතිරි 91% ආනයනය මගින් ලබාගන්නා ලදී. (මහ බැංකු වාර්තාව-2018) බෝගයක් වශයෙන් උක් වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳව අධ්‍යයනය කලයුත්තකි. එමගින් සීනි නිෂ්පාදනයේදී නිර්මාණය කරගත හැකි රැකියා අවස්ථා ප්‍රමාණයක්ද පවතී.

\*කෘෂිකර්මාන්තයට අයත් වන ධීවර අංශය තවත් විමසා බැලිය යුතු අංශයකි. කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය ද අප රටෙහි කෘෂි ක්ෂේත්‍රයට අයත් අංශයකි. ධීවර කටයුතු සඳහා වඩා සුරක්ෂිත බහු දින යාත්‍රා ක්‍රමය හා ධීවර කටයුතු සඳහා වන්දිකා තාක්ෂණය යොදා ගැනීමෙන් මත්ස්‍ය අස්වැන්න වැඩි ප්‍රදේශ කල් ඇතුළු හඳුනා ගැනීමේ හැකියාව වර්තමාන ලෝකය තුළ පවතී. එවැනි ක්‍රම සඳහා වැඩි උනන්දුවක් යෙදවීම මගින් මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමට අමතරව තවත් නවකයින් පිරිසකට ආදායම් සුලභ රැකියා ක්ෂේත්‍රයක් ලෙස ධීවර අංශය හඳුන්වා දිය හැක.

\*පෙර වර්ෂයන්ට සාපේක්ෂව (2017) බලන කල 2018 දී සමස්ථ දේශීය කිරි නිෂ්පාදනය වැඩිවී තිබිනි (මහ බැංකු වාර්තාව 2018). පිටිකිරි සම්බන්ධයෙන් විවිධ මත පවතින මේ වකවානුවේ තවත් දියර කිරි නිෂ්පාදනය මෙන්ම වඩා ගුණාත්මක බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය සඳහා තරුණ ප්‍රජාව දිරිමත් කර යොමුකල හැක.

.....

- ආශ්‍රිත ග්‍රන්ථ
- \*රට හඳුනා සෞභාග්‍යයේ දැක්ම
- \*මහ බැංකු වාර්තාව 2018
- \*Agriculture Household Survey 2016/17
- \*Agriculture Policy 2019